



# NOVO NORDISK

## ප්‍රතිචාර වැඩසටහන

### වැඩසටහන් තොරතුරු

Novo Nordisk ප්‍රතිචාර වැඩසටහන ([www.nnnp.ca](http://www.nnnp.ca)) ඖෂධ රක්ෂණයට කිසිදු ප්‍රවේශයක් නොමැති සහ සිය Novo Nordisk ඉන්සියුලින් සහ එන්නත් කටු මිල දී ගැනීමට මුදල් නොමැති නවක සංක්‍රමිකයින් සහ සරණාගතයින් සඳහා වේ.

### වැඩසටහන් විස්තර

Novo Nordisk ප්‍රතිචාර වැඩසටහන රෝගියෙකුගේ Novo Nordisk ප්‍රතිචාර වැඩසටහන් ප්‍රතිලාභ කාඩ්පත සක්‍රීයකළ දිනයේ සිට දින 120ක් දක්වා Novo Nordisk ඉන්සියුලින් සහ එන්නත් කටු තෝරා ගැනීමට සලසයි.

මෙම වැඩසටහන රෝගීන් පෞද්ගලික/ පරිපූරක ඖෂධ රක්ෂණය ලබා ගන්නා අතර හෝ මහජන ඖෂධ වැඩසටහනකට අයදුම් කරන අතර තාවකාලික සහායක් සැපයීම සඳහා වේ.

Novo Nordisk ප්‍රතිචාර වැඩසටහන සක්‍රීය කිරීමෙන් දින 120ක් ඇතුළත පෞද්ගලික/ පරිපූරක හෝ මහජන ඖෂධ රක්ෂණයක් ලබා ගන්නේ නම්, Novo Nordisk ප්‍රතිචාර වැඩසටහන් ප්‍රතිලාභ පසුව නවත්වනු ලබයි.

### වැඩසටහනේ ප්‍රතිලාභ කාඩ්පත්

Novo Nordisk ප්‍රතිචාර වැඩසටහන ප්‍රතිලාභ කාඩ්පත් රෝගීන්ගේ සෞඛ්‍ය රැකවරණ වෘත්තිකයින් මගින් ඔවුන්ට ලබා දෙනු ලැබේ.

### ඉන්සියුලින් ලබා දෙන මෙවලම් සඳහා ආධාරය

- [FlexTouch® Injection නිරූපණ විඩියෝව \(ඉංග්‍රීසි\)](#)
- [NovoPen® 4 එන්නත් නිරූපණ විඩියෝව \(ඉංග්‍රීසි\)](#)
- [NovoPen® Echo® එන්නත් නිරූපණ විඩියෝව \(ඉංග්‍රීසි\)](#)

### වැඩිදුර ප්‍රශ්න තිබෙන්නේ ද?

Novo Nordisk ප්‍රතිචාර වැඩසටහන පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා අංක 1-800-465-4334 ඔස්සේ Novo Nordisk පාරිභෝගික සත්කාරය සම්බන්ධ කර ගන්න.



# NOVO NORDISK



## ප්‍රතිචාර වැඩසටහන

### නිෂ්පාදනයට අන්තර්ගතයන්

<b>Tresiba®</b>	2467879 - Tresiba® U-100 FlexTouch® 2467887 - Tresiba® U-200 FlexTouch®
<b>NovoRapid®</b>	2244353 - NovoRapid® Penfill® 2245397 - NovoRapid® Vial
<b>Levemir®</b>	2271842 - Levemir® Penfill®
<b>NovoMix®</b>	2265435 - NovoMix® 30 Penfill®
<b>Novolin® ge 30/70</b>	2025248 - Novolin® ge 30/70 Penfill® 2024217 - Novolin® ge 30/70 Vial
<b>Novolin® ge NPH</b>	2024268 - Novolin® ge NPH Penfill® 2024225 - Novolin® ge NPH Vial
<b>Novolin® ge Toronto</b>	2024284 - Novolin® ge Toronto Penfill® 2024233 - Novolin® ge Toronto Vial
එන්නත් කටු	NovoFine® 32G Tip etw x මිමි 6

### NOVOPEN® ලබා ගැනීමේ හැකියාව

**NovoPen® 4** මෙවලම් රෝගීන්ට කිසිදු වියදමක් නොමැතිව ඖෂධභල්වලින් ලබා ගත හැකිය.

**NovoPen® Echo®** මෙවලම් සෞඛ්‍ය රැකවරණ වෘත්තිකයාගේ කාර්යාලයෙන් හෝ ප්‍රාදේශීය දියවැඩියා අධ්‍යාපන මධ්‍යස්ථානකින් ඉල්ලා සිටීමෙන් ලබා ගත හැකිය. මෙයට අමතරව, ඖෂධවේදීන්ට Novo Nordisk පාරිභෝගික සත්කාරය සම්බන්ධ කර ගැනීමෙන් NovoPen® Echo® මෙවලම් සීමිත ප්‍රමාණවලින් ඉල්ලා සිටිය හැකිය: 1-800-465-4334.

මෙම වැඩසටහනේ ඇතුළත් කර ඇති නිෂ්පාදන Novo Nordisk Canada Inc. සමාගමේ තනි අභිමතය මත පමණක් වන අතර පූර්ව දැනුම්දීමක් නොමැතිව වෙනස් කළ හැකිය.



# NOVO NORDISK

## ප්‍රතිචාර වැඩසටහන

### නිතර අසන පැන

- **Novo Nordisk** ඖෂධ එකකට වඩා සඳහා ප්‍රතිලාභ කාඩ්පත භාවිතා කළ හැකි ද?  
ඔව්! එම Novo Nordisk ප්‍රතිචාර වැඩසටහන ප්‍රතිලාභ කාඩ්පත Novo Nordisk ඉන්සියුලින් ආවරණය කළ තනි ආවරණ විකිත්සාවක් හෝ ඕනෑම මිශ්‍රණයක් සඳහා භාවිතා කළ හැකිය.
- **Novo Nordisk** ප්‍රතිචාර වැඩසටහන ප්‍රතිලාභ කාඩ්පත එක් වරකට වඩා භාවිතා කළ හැකි ද?  
ඔව්! එකම ප්‍රතිලාභ Novo Nordisk ප්‍රතිචාර වැඩසටහන ප්‍රතිලාභ කාඩ්පත දින 120ක් දක්වා ඉන්සියුලින් නැවත පිරවීම් සඳහා භාවිතා කළ හැකිය. තව ද, Novo Nordisk ප්‍රතිචාර වැඩසටහන මඟින් එක් ප්‍රතිලාභ කාඩ්පතකට එන්නත් කටු පෙට්ටි 1ක බැගින් ලබා දෙයි (පෙට්ටි 4ක උපරිමයක් දක්වා).
- **Novo Nordisk** ප්‍රතිචාර වැඩසටහන ප්‍රතිලාභ කාඩ්පත කල්ඉකුත් වන්නේ ද?  
Novo Nordisk ප්‍රතිචාර වැඩසටහන නිර්මාණය කරන ලද්දේ කැනඩාවට අලුතින් පැමිණෙන්නන් සඳහා තාවකාලික සහනයක් සැලසීම පිණිස වේ. වැඩසටහන් ප්‍රතිලාභ කාඩ්පත දින 120ක් දක්වා Novo Nordisk ඉන්සියුලින් සහ එන්නත් කටු තෝරා ගැනීමට ප්‍රවේශය සහතික කරයි. එම දින 120 ඇතුළත වැඩසටහන් ප්‍රදානලාභීන්ට පෞද්ගලික/පරිපූරක ඖෂධ රක්ෂණයක් මිල දී ගැනීමට හෝ විවිධ පළාත් සහ ප්‍රාදේශීය මහජන ඖෂධ වැඩසටහන්වලට අයැදුම් කිරීමට දිරිමත් කරනු ලැබේ.  
  
Novo Nordisk ප්‍රතිචාර වැඩසටහන සක්‍රීය කිරීමෙන් දින 120ක් ඇතුළත පෞද්ගලික/පරිපූරක හෝ මහජන ඖෂධ රක්ෂණයක් ලබා ගන්නේ නම්, Novo Nordisk ප්‍රතිචාර වැඩසටහන් ප්‍රතිලාභ පසුව නවත්වනු ලබයි.
- ඇතුළත් කළ **Novo Nordisk** ඉන්සියුලින් සඳහා යම් පිරිවැයක් හෝ ගාස්තුවක් තිබෙන්නේ ද?  
නැත. Novo Nordisk ප්‍රතිචාර වැඩසටහන Novo Nordisk මඟින් සිදු කළ ඖෂධ සහ එන්නත් කටු පිරිවැය මෙන්ම කර්මාන්ත ප්‍රමිති සලකුණු කිරීම සහ බෙදාහැරීමේ ගාස්තු ද ආවරණය කරයි.
- **Novo Nordisk** ප්‍රතිචාර වැඩසටහනට එන්නත් කටු ඇතුළත් කර තිබෙන්නේ ද?  
මෙම වැඩසටහනට තෝරාගත් එන්නත් කටු ඇතුළත් කර ඇත. Novo Nordisk ප්‍රතිචාර වැඩසටහන මඟින් එක් ප්‍රතිලාභ කාඩ්පතකට එන්නත් කටු පෙට්ටි 1ක බැගින් ලබා දෙයි (පෙට්ටි 4ක උපරිමයක් දක්වා).
- මට විවිධ පළාත් සහ ප්‍රාදේශීය මහජන ඖෂධ වැඩසටහන් පිළිබඳව වැඩිදුර තොරතුරු ලබා ගත හැක්කේ කෙහෙන් ද?  
වැඩිදුර තොරතුරු සඳහා කැනඩා ආණ්ඩුවේ වෙබ් අඩවියේ ඇති [පළාත් සහ ප්‍රාදේශීය මහජන ඖෂධ වැඩසටහන්](#) පිටුව බලන්න.